

ජාතික ශිල්ප සභාව - 2011

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තනත්වාගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ජේයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශන වලින් 2011 දෙසැම්බර් 31 දිනට ජාතික ශිල්ප සභාවේ මූල්‍ය තනත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුමකරණ මුදර්ම වලට අනුකූලව සභා හා සාධාරණ තනත්වයක් පිළිබඳ කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දක්වීම්

1.2.1 ශ්‍රී ලංකා ගිණුමකරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුමකරණ ප්‍රමිති 24 ප්‍රකාර ඉකුත් වර්ෂවල හා සමාලෝචන වර්ෂයේ රජයේ පුදාන ලෙස දද අරමුදල් ගිණුමගත කර නොතිබුණි. සමාලෝචන වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ පිළිවෙළින් රු.12,500,000 ක් හා රු.7,002,000 ක් ලැබේ තිබුණි.

1.2.2 ගිණුමකරණ අඩුපාඩු.

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

- (අ) බන්තමුල්ල ශිල්ප ගමමානයේ ශිල්පීනට නොසිකාගාරයක් ඉදිකිරීම සඳහා ගිවිසුම අත්සන් කර තිබුණු අතර, ඒ සඳහා සමාලෝචන වර්ෂය තුළදී එකතුව රු.1,120,395 ක් ගෙවා තිබුණි. මෙම ඉදිකිරීම කටයුත්ත ගිණුම වර්ෂය තුළ අවසන් කර නොතිබුණි. නමුදු ගෙවනු ලැබූ මුදල කෙරිගෙන යන වැඩ ගිණුමට හර කරනු වෙනුවට ගොඩනැගිලි ගිණුමට හර කර තිබුණි. කෙසේ වුවද මේ සඳහා සමාලෝචන වර්ෂය වෙනුවෙන් රු.56,020 ක් ක්ෂය කර තිබුණි.
- (ආ) සභාව විසින් සමාලෝචන වර්ෂයේ විගණන ගාස්තු වෙනුවෙන් ප්‍රතිපාදන සලසා නොතිබුණි.

1.2.3 ගිණුම නොසැයදීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ස්ථාවර වත්කම් අයිතම 05 ක් සම්බන්ධයෙන් ගිණුමේ දක්වා ඇති ගේ එකතුව රු.31,199,427 ක් වුවද ස්ථාවර වත්කම් ලේඛනයට අනුව ගේ එකතුව රු.29,231,414 ක් වූයෙන් වෙනස රු.2,403,159 ක් විය.

(ආ) ඉදිරිපත් කරන ලද ගෙෂපෙනුයේ අයිතම 4 ක එකතුව රු.8,887,503 ක් හා එයට අමුණා තිබූ සටහන් අනුව එකතුව රු.8,665,563 ක් වූයෙන් වෙනස රු.2,459,310 ක් විය.

(ඇ) ඉදිරිපත් කළ ගිණුම අනුව 2011 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන හා ගෙෂ පිරික්ෂූම අතර අයිතම 03 ක් සම්බන්ධයෙන් එකතුව රු.1,553,771 ක වෙනසක් නිරීක්ෂණය විය.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු.3,098,070 ක් වූ ස්ථාවර වන්කම අයිතම 06 ක ගෙෂ තහවුරු කර ගැනීමට අදාළ උපලේඛන, සම්ක්ෂණ මණ්ඩල වාර්තා ආදිය විගණනයට ඉදිරිපත් කර නොතිබුණෙන් එවා විගණනයේ සතුවුදායක ලෙස සනෝක්ෂණය කිරීමට නොහැකි විය.

1.2.5 නීති, රිති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම.

විගණනයේ නිරීක්ෂණය වූ නීති, රිති, රෙගුලාසි යනාදියට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රිති, රෙගුලාසි ආදියට යොමුව

අනුකූල නොවීම

(ආ) 2009 සැප්තැම්බර් 01 දිනැති
අංක ඩිජිටල්/2009/02 දරන
භාණ්ඩාගාර වකුලේඛය හා 1978
දෙසැම්බර් 10 දිනැති අංක 842
දරන භාණ්ඩාගාර වකුලේඛය

වකුලේඛයේ ප්‍රකාරව ස්ථාවර වන්කම ලේඛනයක් නඩන්ත කර
නොතිබුණී.

(ඇ) 2003 ජූනි 02 දිනැති පිරිඩ් /12
දරන රාජු ව්‍යාපාර වකුලේඛය
4 :2:2 වගන්තිය

සංපුක්ත සැලැස්ම , අයවැය ලේඛනය හා කාර්යය සාධනය කාලීනව
සමාලෝචනය කළ යුතු ව්‍යවද, එසේ කර නොතිබුණී.

(ඈ) 2002 නොවැම්බර් 28 දිනැති අංක
අයිංඡල්/2002/02 දරන
භාණ්ඩාගාර වකුලේඛය

පරිගණක හා පරිගණක උපාංග සහ මෘදුකාංග සඳහා වෙනම
ලේඛනයක් නඩන්ත කර නොතිබුණී.

(ඉ) 1971 ජූලි 26 දිනැති අංක 810
දරන භාණ්ඩාගාර වකුලේඛය

සභාවේ 2009, 2010 හා 2011 වර්ෂ වලට අදාළව නිලධාරීන් 13
දෙනෙක වැටුප් රහිත තිවාඩු දින 127 1/2 ක් ලබාගෙන තිබුණද,
වකුලේඛය ප්‍රකාරව වැටුප් රහිත තිවාඩු නොසලකා සම්පූර්ණ වැටුප්
ගෙවා තිබුණී.

(ඉ) මූදල් රෙගුලාසි (මු.රේ.)

(i) මු.රේ.371 (5)

නිලධාරීයෙකු ලබාගත් අත්තිකාරම සැම වර්ෂයකම දෙසැම්බර් 31 දින වන විට නිරවුල කර තිබිය යුතු වුවද, නිලධාරීන් විසින් 2011 වර්ෂය තුළ භා එට පෙර වර්ෂවලදී ලබාගත් එකතුව රු. 1,733,719 ක් වූ අත්තිකාරම සමාලෝචන වර්ෂය අවසාන වන විටත් තිරවල් කර නොතිබුණි. තවද මෙම නිරවුල නොකළ අත්තිකාරම වලින් එකතුව රු.774,019 ක මූදල 1993 - 2010 වර්ෂවලට අදාළව ලබාගත් අත්තිකාරම විය.

(ii) මු.රේ.396 (ඇ)

එකතුව රු. 96,870 ක් වූ මාස 06 ක් ඉකමවූ ඉදිරිපත් නොකළ වෙකුපන් 27 ක් ආදායමට බැර කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) 2009 ජූනි 09 දිනැති

ආකා ඩීල්ම්පී/2009 (1) දරණ
විගණන භා කළමනාකරණ
වකුල්බය

අභ්‍යන්තර විගණන සැලැස්ම පිළියෙළ කර ජනවාරි 31 දිනට පෙර විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළයුතු වුවද, වකුල්බයේ උපදෙස් වලට අනුකූලව සහාව කටයුතු කර නොතිබුණි.

1.2.6 හදානාගත් පාඩු

සේවක භාරකාර අරමුදලට දායක මූදල් ගෙවීමට නියමිත දිනට අපොහොසත් වීම ගෙනුවෙන් පුමාද ගාස්තු ලෙස සමාලෝචන වර්ෂයේදී එකතුව රු.21,315 ක් වූ අධිභාර පනවා තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රතිඵල අනුව, 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සහාවේ වැඩ කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය භාණ්ඩාගාරයෙන් ලද රු.93,399,600 ක් වූ පුනරාවර්තන ප්‍රදාන ගැලපීමෙන් පසු රු.2,266,819 ක උගනනාවයක් වූ අතර, එට අනුරුදීව ඉකුන් වර්ෂය සඳහා භාණ්ඩාගාරයෙන් ලද රු.80,716,000 ක් වූ ප්‍රදාන ගැලපීමෙන් පසු උගනනාවය රු.6,376,395 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.4,109,576 ක් වාසිදායක වර්ධනයක් දක්නට තිබුණි.

2.2 මූල්‍ය ප්‍රතිඵල සමාලෝචනය

සභාවේ මූල්‍ය ආදායම රු.94,661,749 ක් ව අතර මූල්‍ය මෙහෙයුම් වියදම රු.96,833,088 ක් වය. මින් රු.67,166,629 ක් හෙවත් 69 % ක් පෙෂ්ඨලික ප්‍රධාන සංඛ්‍යා වැයකර තිබුණි. ගිල්ප සභාවේ ප්‍රධාන කාර්යයක් වන ගිල්ප සංවර්ධනය හා සුභසාධන සඳහා වැයකර තිබුණේ රු.14,230,651 ක් හෙවත් 15 % ක් පමණි. එම අනුව සභාවේ ප්‍රධාන අරමුණ වූ ගිල්පීය ප්‍රභුණු කටයුතු සඳහා ඉතා සුළු ප්‍රමාණයක් වැයකර තිබු බව නිරික්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යය සාධනය

(අ) වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව හොතික හා මූල්‍ය ප්‍රගතිය

2011 වර්ෂයට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ කර තිබුණු, එහි අරමුණු සපුරා ගැනීම කෙරෙහි ප්‍රමාණවන් අවධානයක් යොමුකර නොක්‍රිය වෙ අධ්‍යයනයේදී නිරික්ෂණය විය. පහත සඳහන් අංශවල හොතික හා මූල්‍ය කාර්ය සාධනයේ ප්‍රගතිය දුර්වල මට්ටමක පැවතුණි.

(i) හොතික ප්‍රගතිය

| <u>ක්‍රියාකාරකම්</u> | <u>අපේක්ෂිත</u> | <u>තත්ත්ව</u> | <u>ලොකර ගැනීමට</u> |
|---------------------------------|-----------------|-----------------|----------------------|
| | <u>ඉලක්කය</u> | <u>ප්‍රමාණය</u> | <u>අපොහොසත් වී</u> |
| | | | <u>තිබු ප්‍රමාණය</u> |
| මුළික තාක්ෂණික ප්‍රභුණු වැඩමුළු | 700 | 547 | 22 |
| ජාතික මට්ටමේ ප්‍රභුණු වැඩමුළු | 150 | 64 | 57 |
| හස්ත කර්මාන්ත හා ප්‍රභුණු | | | |
| මධ්‍යස්ථාන ප්‍රභුණු වැඩසටහන් | 788 | 413 | 48 |

(ii) මුල්‍ය පැහැදිලිය

අපේක්ෂිත වියදම් ඉක්මවා පහත සඳහන් විෂයයන් සම්බන්ධයෙන් වියදම් කර තිබුණි.

| <u>ක්‍රියාකාරකම්</u> | <u>ප්‍රතිපාදනය</u> | <u>තත්ත්ව</u> | <u>ප්‍රතිපාදන</u> |
|--------------------------------|--------------------|----------------------|-------------------|
| | <u>වියදම්</u> | <u>ඉක්මවා වියදම්</u> | <u>කළ මුදලේ</u> |
| | <u>රු.මුලියන</u> | <u>රු.මුලියන</u> | <u>ප්‍රතිශතය</u> |
| | | | <u>%</u> |
| මූලික තාක්ෂණීක පුහුණු වැඩමුළු | 0.8 | 1.12 | 40 |
| ජාතික මට්ටමේ පුහුණු වැඩමුළු | 0.5 | 0.62 | 24 |
| හස්ත කර්මාන්ත ගුවමාරු වැඩසටහන් | 0.5 | 0.87 | 74 |
| විදේශ පුදර්ගත - වෙළඳස්ථිල් | 0.7 | 2.34 | 235 |
| මාධ්‍ය වැඩසටහන් | 0.15 | 0.52 | 247 |

(ආ) අමුදවා වගාච හා පන් පැල බෙදාදීම

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

- (i) ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක සඳහා පන් පැල 50,000 බෙදා දීමට රු.62,500 ක මුදලක් ගෙවීම කර තිබුණු ඇතර මෙම බෙදා දීම සම්බන්ධව හා වගාච පිළිබඳව කිසිදු පසු විපරම කටයුත්තක් සිදු කර නොතිබුණි.
- (ii) හස්ත කර්මාන්ත සඳහා වන දේශීය අමුදවා සුලඟ කිරීම මගින් හස්ත කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනයන් ඉහළ නැවීම සහාවේ ප්‍රධාන පරමාර්ථයක් වුවද අමුදවා වගා කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොතිබු බව නිරීක්ෂණය විනි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සිගිරිය නොරුරු මධ්‍යස්ථානය ඉදිකිරීම ව්‍යාපෘතියෙන් ඉතිරි රු.1,317,977 ක් වූ මුදල වසර භතරක කාලයක සිට කිසිදු කාර්යයකට නොයොදා පොදු තැන්පත් ගිණුමේ රඳවාගෙන තිබුණි.

- (ආ) ශ්‍රී ලංකා ගස්තා කර්මාන්ත මණ්ඩලයේ හිල්පිය පූඩුණු අංය 2009 මැයි 01 දින ජාතික හිල්ප සභාවට පවරා දී තිබුණු අතර, මේ දක්වා රට අයත් මානව සම්පත් හා ස්ථාවර වන්කම නිසි පරිදි පවරා ගැනීමක් සිදුකර නොතිබුණි.

3.3 ඉදිකිරීම කොන්ත්‍රාත් පාලනය

- (අ) සිහිරිය ගස්තා කර්මාන්ත ගම්මානයේ මායිම වැට ඉදිකිරීම කටයුත්ත සඳහා දැක්වූ ප්‍රාදේශීය සභාව වෙතින් රු.665,355 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබු අතර 2011 මැයි මස 05 දින ගිවිසුම් අත්සන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) ඇස්තමේන්තුවන් 20 % ක් එනම් රු.133,071 ක් ගිවිසුමට එළඹීමට පෙර වැඩ ආරම්භ කිරීමේ අන්තිකාරම ලෙස ගෙවා තිබුණි.
- (ii) ගිවිසුම ප්‍රකාරව වැඩ නිමකල යුතු අවසාන දිනය 2012 මැයි 31 දිනට අවසන් ව තිබුණු නමුත් අදාළ කාර්යය 2012 සැප්තැම්බර් 30 දින වන විටත් නිමකර නොතිබුණි. ගිවිසුම ප්‍රකාරව කාලය දීර්ශ කරවාගෙනද නොතිබුණි.
- (ආ) බත්තරමුල්ල ගස්තා කර්මාන්ත නිෂ්පාදන හා ඇලෙවී ගම්මානයට පිවිසුම පාලමක් ඉදිකිරීම සඳහා අමුදවා ලබා ගැනීම සඳහා එකතුව රු.246,219 ක් ගෙවා තිබුණි. පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.
- (i) පාලම සැකසීම සඳහා වූ මූලික සැලැස්මක් සකස් කර නොතිබුණි.
- (ii) අමුදවා ලබාගැනීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට රු. 28,000 ක් වැඩිපුර ගෙවා තිබුණු නමුත් සමාලෝචන වර්ෂය අවසානය දක්වාම එම මුදල ආපසු ලබාගෙන නොතිබුණි.
- (iii) අමුදවා ලබාගෙන මාස 08 ක කාලයක් ගන වි තිබුණද ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන නොතිබුණි.
- (ඇ) හිල්පිය පූඩුණු අංයේ නව කාර්යාල ගොඩනගැලීල්ල ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවේ ඇස්තමේන්තු ගන මුදල රු.1,248,000 ක් විය. කෙසේ වෙතත්, 2011 වර්ෂය තුළදී එකතුව රු. 1,249,792 ක් ගෙවා තිබුණි. පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (i) සහාපතිවරයා විසින් ඉදිකිරීමට යෝජිත ගොඩනගැලීල ඉදිකිරීමට අවශ්‍ය සැලසුම් හා පිරිවිනරයන් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබුණු නමුත් එම උපදෙස් අනුව කොන්ත්‍රාන්කරු කටයුතු කර නොතිබුණි.
- (ii) ගොඩනගැලීලේ බ්‍රිත්‍යන් නියමිත සැලසුම් හා පිරිවිනරයට අනුව සකස් නොකිරීම හේතුවෙන් වහලයේ භැංඩ වෙනස් වි තිබුණි. එම හේතුවෙන් ගොඩනගැලීල තුවට ජලය කාන්දු වි තිබුණි.
- (iii) මෙම කාර්යය 2011 ජනවාරි 31 දිනට නිම කරන බව සහාව වෙත වාචිකව දන්වා තිබුණු, සමාලෝචිත වර්ෂය ඇව්‍යාන වන විටත් මෙම ගොඩනගැලීලේ අඩුපාඩු රාජියක් පැවතීම හේතුවෙන් රාජකාරී කටයුතු කරගෙන යාමට අපහසු වි තිබුණි.

3.4 කාර්ය මණ්ඩල තොරතුරු

කාර්ය මණ්ඩල පරීජාලනය

සහාවේ 2011 වර්ෂයට අනුමත හා තත්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර පහත දැක්වේ.

| <u>කාර්ය මණ්ඩලය</u> | <u>කාර්ය මණ්ඩලය</u> | | | |
|---------------------|---------------------|--------------|-------------------|------------------|
| | <u>අනුමත</u> | <u>තත්‍ය</u> | <u>පුරුෂ්පාඩු</u> | <u>අතිරික්තය</u> |
| විධායක | 18 | 03 | 15 | - |
| විධායක නොවන | 02 | 06 | - | 04 |
| වෙනත් | 244 | 182 | 63 | 01 |
| | ----- | ----- | --- | --- |
| | 264 | 191 | 78 | 05 |
| | ==== | ==== | ==== | == |

ගණකාධිකාරී තනතුරු ඇතුළුව විධායක තනත්වයේ පුරුෂ්පාඩු 15 ක් පැවතීම සහාවේ කටයුතු විධිමත්ව කරගෙන යාමට බාධාවක් වි තිබු බව නිරික්ෂණය විය.

4. හිණුම කටයුතු හාවය සහ සහපාලනය

4.1 සංයුත්ත සැලසුම

සහාව සඳහා සංයුත්ත සැලසුමක් 2011 සිට 2015 දක්වා වූ වර්ෂ ආවරණය වන පරිදි පිළියෙළ කර තිබුණු එය යාවත්කාලීනව කිරීමට පියවර ගෙන නොතිබුණි.

4.2 වාර්ෂික ක්‍රියාකාරී සැලසුමට අනුව තොතික හා මුළු ප්‍රගතිය

2011 වර්ෂයට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැලසුමක් පිළියෙළ කර තිබුණු, එහි අරමුණු සපුරා ගැනීම කෙරෙහි ප්‍රමාණවන් අවධානයක් යොමුකර නොතිබුණි. ක්‍රියාකාරී සැලසුමේ ඉලක්ක කර තිබු වැඩසටහන් තුනකදී ප්‍රගතිය ඉතා දුරටත් මට්ටමක පැවතුණි.

4.3 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත ආදායම, වියදම් සහ තම් ආදායම, වියදම් අතර සැලකිය යුතු විවෘතයක් නිරීක්ෂණය වූයෙන් අයවැය එලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන තොත්තුවෙනු බව නිරීක්ෂණය විය. අයවැයගත සංඛ්‍යා හා තම් සංඛ්‍යා අතර නිරීක්ෂණය වූ විවෘතයන් 18 % සිට 195 % දක්වා පරාසයක පැවතුණි.

5. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සභාපතිවරයා වෙත දන්වා යවන ලදී. පහත සඳහන් පාලන කෙශ්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (ආ). ගිණුම්කරණය
- (ඇ). අත්තිකාරම
- (ඈ). අභ්‍යන්තර විගණනය
- (ඉ). සේවක ණය
- (ඍ) හිල්පිය පුහුණු .